

0-6 මාස

- දුර යන්න එපා ඔබ දරුවාට අදින අතරතුර
- සෑම වටම දරුවා ඔබේ පිටේ තබන්න
- වළලු, මාල, කරාබු භාවිතයෙන් වළකින්න
- බෝතලයේ උෂ්ණත්වය 35°C නොඉක්මවිය යුතුය
- උස වැටීම් සඳහා අනතුරකි
- ජල උෂ්ණත්වය කරෙහි අවධානය යොමු කරන්න!

0-12 මාස

- විදුලි ආවරණ ආවරණ භාවිතා කරන්න
- නිර රඳේ සුරක්ෂිත කරන්න
- ක්‍රීඩා වස්තූන් අනතුරුදායක විය හැකිය
- ඩිටර්ජන්ට් සහ රසායනික ද්‍රව්‍ය ඇයට ළඟා විය නොහැකි ලෙස තබා ගන්න
- පඩිපළ සඳහා ගේට්ටු භාවිතා කරන්න

12-24 මාස

- විෂ සහිත ශාක සඳහා පරීක්ෂා කරන්න
- ඔහුට ළඟා විය හැකි හයානක වස්තූන් තබන්න එපා
- දාර ආරක්ෂකයන් භාවිතා කරන්න
- තනේ බිම ගැන විමසිල්ලෙන් සිටින්න
- එය බැල්කනිවල තනිවම තබන්න එපා
- ගෘහ භාණ්ඩ මත දොර / ලාච්චු අගුල් සවි කරන්න

මාස 24 සහ ඉන් ඔබ්බට

- විදුලි උපකරණ දරුවාට ළඟාවිය නොහැකි ලෙස තබා ගන්න
- ජ්ලාස්ටික් බෑග් වලින් පරිස්සම් වන්න
- ඔහුට හුස්ම හිරවිය හැකි ආහාර ගැන විමසිල්ලෙන් සිටින්න
- සතුන් සමඟ ඔබේ සම්බන්ධතාවය බලන්න
- ආරක්ෂිත බාධකයක් සමඟ උදුන ආරක්ෂා කරන්න
- බිත්තියට ගෘහ භාණ්ඩ සුරක්ෂිත කරන්න

හැම වලෙම මතක තියා ගන්න

- කිරිඩා වල CE ලකුණ තිබේදැයි පරීක්ෂා කරන්න
- මාෂධ ලබා ගත නොහැකි ලෙස තබා ගන්න
- විය හැකි ගෑස් ජර්භවයන් ගැන පරිස්සම් වන්න
- මෝටර් රථයේ පිටුපස දොරවල් අගුළු දමන්න
- ඔබේ දරුවාගේ පනීම නැති කර නොගන්න
- මෝටර් රථයේ අත්හැර දැමීමේ විරෝධී උපාංගය භාවිතා කරන්න
- එය අසල හෝ ජලයේ සිටින විට එය නොපෙනෙන්න
- සෑම වටම ආසන සහ ආසන පටිය භාවිතා කරන්න

මතක තබා ගන්න!

වයස් හේදයකින් තොරව දරුවකු රුකබලා ගැනීමේදී ලබා දී ඇති සියලුම උපදෙස් පිළිපදින්න